



ප්‍රතිබ්‍රිමිත කලා
(IMAGE ARTS)
(IMAT)

ගාස්තුවේදී සාමාන්‍ය උපාධි (බාහිර)
පාධීමාලාව

විෂය නිර්දේශය

දුරක්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය
කැලණිය විශ්වවිද්‍යාලය
කැලණිය

නව විෂය නිර්දේශය

ප්‍රථම මුද්‍රණය - 2022

මෙම විෂය නිර්දේශයන්හි අන්තර්ගත කරුණු ඇදාළ අධ්‍යායන
අංශයන්ට හිමි වන අතර මෙහි ප්‍රකාශන අයිතිය දුරස්ථ්‍රී හා
අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය සතු වේ.

දුරස්ථ්‍රී හා අඛණ්ඩ අධ්‍යාපන කේත්දුයන් ලිඛිත අවසරයකින්
තොරව මෙහි සඳහන් කරුණු උපාධි දක්වීම මුද්‍රණය කිරීම
සපුරා තහනම් වේ.

ප්‍රකාශනය :

දුරස්ථ්‍රී සහ අඛණ්ඩ අධ්‍යාපන කේත්දුය

කැලණීය තිශ්වරීද්‍යාලය

කැලණීය

ප්‍රතිච්‍රිත කලා

ස්ථරය	සම්බන්ධය	පාදමාලා කේතය	පාදමාලා රේකකයේ නම	අනිවාර්ය / වෙශ්‍යාලික	අධ්‍යයන සම්භාර
01	I සහ II	IMAT 18214	ප්‍රතිච්‍රිත කලාව පිළිබඳ හැඳින්වීම	අනිවාර්ය	4
		IMAT 18224	ප්‍රතිච්‍රිත කලාවේ පරිණාමය	අනිවාර්ය	4
02	III සහ IV	IMAT 28214	ව්‍යාවහාරික ජ්‍යාරුප ගිල්පය සහ විධියෝග් ගිල්පය	අනිවාර්ය	4
		IMAT 28224	ශ්‍රී ලංකාවේ සිනමාව සහ රුපවාහිනිය	අනිවාර්ය	4
03	V සහ VI	IMAT 38214	ප්‍රතිච්‍රිත කලා ඇගයීම	අනිවාර්ය	4
		IMAT 38224	නිබන්ධනය/ජායා රුප පුදරිනය / විඩියෝග් නිෂ්පාදනය	අනිවාර්ය	4

ප්‍රථම වසර

IMAT 18214 IMAT 18224

පාඨමාලා කේතය	:- IMAT 18214
වර්ගය	:- හර
මාතාකාව	:- ප්‍රතිච්‍රිත කළාව පිළිබඳ හැඳින්වීම
ඉගෙනුම් පළ	:-
	මෙම පාඨමාලා ඒකකය අවසානයේ විද්‍යාර්ථීය, • කළාව හා ප්‍රතිච්‍රිත කළාව යනු කුමක් දැ සි හදුනා ගනියි. • දෘශ්‍යකළා හා ප්‍රතිච්‍රිත කළා මූලිකාංග විස්තර කරයි. • විවිධ කැමරා වර්ගවල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය හදුනා ගනියි. • ප්‍රතිච්‍රිත කළාවේ මූලධර්ම හා සංකල්ප පැහැදිලි කරයි. • SLR හා DSLR කැමරාවල ව්‍යුහය හා උපාංග හදුනා ගනියි. • ප්‍රතිච්‍රිත නිපදවීමේ මූලධර්ම හා විතයට ගනියි. • ගණාන්තමක ජායාරූප ගැනීමේ කුසලතාව වර්ධනය කර ගනියි.

පාඨමාලා අන්තර්ගතය :-

1. කළාව පිළිබඳ හැඳින්වීම.

කළාව යනු කුමක්ද? කළාව පිළිබඳ නිර්වචන, කළාව වර්ගීකරණය, ප්‍රතිච්‍රිතය හා ප්‍රතිච්‍රිත කළාව පිළිබඳ නිර්චන්දීතිය.

2. දෘශ්‍ය කළාවේ මූලිකාංග.

රේඛා, වර්ණ, හැඩි, වයනය ඇතුළු අනෙකුත් මූලිකාංග

3. මිනිස් ඇසේ සහ කැමරාව.

මිනිස් ඇසක ව්‍යුහය, පෙටිම් කැමරාවක ව්‍යුහය සහ SLR කැමරාවක ව්‍යුහය.

4. විවිධ කැමරා වර්ග

නිශ්චල කැමරාව (කම්පැක්ට්/ශ්‍රීප් කැමරා)

සේයා පටල කැමරා හා ඩිජිටල් කැමරා, විතුපට කැමරා,
ටෙලිවිෂන්/විඩියෝ කැමරා

5. කාව පිළිබඳ මූලධරෘම

කාවවල මූලිකාංග, නාහිය දුර, දරුණු කොළඹය, විවිධ කාව
වර්ග, කාවවලට යොදන අමතර උපාංග

6. නිශ්චල කැමරාවක ක්‍රියාකාරීත්වය

ප්‍රතිඵිම්බ සඳීම, ප්‍රතිඵිම්බය සටහන් කර ගැනීම, ප්‍රතිඵිම්බ ගබඩා
කිරීම, ප්‍රතිඵිම්බ නිපදවීම.

7. ආලෝක ප්‍රහවය සහ ආලෝකකරණය.

ස්වභාවික ආලෝකය : පැහැදිලි අභස, වලාකුල් ගහණ අභස,
වැසිබර හෝ මිදුම් සහිත කාලගුණීක තත්ත්වය, සැන්දු හා රාත්‍රී
කාලයේ ආලෝකය

කෘතිම ආලෝකය : වන්ගස්ටන් විදුලි බුබුල, ල්ලොරසන්ට්
බල්බ, LED බල්බ, විදුල්ත් ක්ෂේකිකාලෝක.

8. කැමරාව ක්‍රියා කරවීම හා හැසිරවීම

මානනය, නාහිගත කිරීම, අනාවරණය, අනාවරණ වේගය
ගණනය කිරීම ද්වාර වේගය හා කාව විවරය සැකසීම.

9. කැමරා අමතර උපාංග.

විවිධ පෙරණ වර්ග, ක්‍රිජාද පීඩ්‍ය, ඒකජාද පීඩ්‍ය, අනාවරණ
මාපකය, ප්‍රතිඵිම්බ ගබඩා කිරීමේ උපාංග

10. ವಿಶೇಷ ಆಸ್ತಿಗಳ ಮುದ್ರಣ ಕ್ಷಿರ್ದೇಶ ಹಾಗೆ ಅನುಭವಿಸಿ.

ವಿಶೇಷ ಆಸ್ತಿಗಳ ಮುದ್ರಣ ಕ್ಷಿರ್ದೇಶ ಮುದ್ರಣ ಮತ್ತು ವಿಶೇಷ ಆಸ್ತಿಗಳ ಮುದ್ರಣ ಅನುಭವಿಸಿ.

11. ನಿಂತಿರುವ ಆಸ್ತಿಗಳ ಮುದ್ರಣ ಕ್ಷಿರ್ದೇಶ ಅನುಭವಿಸಿ.

ಕ್ಷಿರ್ದೇಶ ಮುದ್ರಣ (ತಿರಸೆಕರಣಯ, ಸಿರಸೆಕರಣಯ, ವೈಕೆ, ಬೋಲಿ, ಕ್ರೇನ್ ಹಾಗೆ ಅನುಭವಿಸಿ. ವಿಶೇಷ ಮುದ್ರಣ, ರೈಪ್ ಸಂರವನಯ, ಕಾಲಯ ಹಾಗೆ ಅವಕಾಶಯ ಹಜ್ಞಕರ ಗೈನೀಮ.

12. ಶಾಂತಿಕಾರಕ ಮಾನವ ಧ್ಯಾನದ ಗೈನೀಮ ಲೆಸಿ.

- i. ಕಾಲದೆ ಹಾಗೆ ಅವಕಾಶದೆ ವಿವಿಧ ಅವಸ್ಥೆಗಳ ಗೈನೀಮ : ಲೆನಿಫಾಸಿಕ ಅವಸ್ಥೆಗಳು, ಶೀಲಿತದೆ ವಿವಿಧ ಅವಸ್ಥೆಗಳು, ಸಿನ್ ಕಾಲಿತಿಗಳ ಅವಸ್ಥೆಗಳು.
- ii. ಸೆಣ್ಣನ್ದರೆಯ ಗೈನೀಮ : ಸೆಣ್ಣಾಳುಗಳ ಮೆಟ್ರಿಕ್, ರೂಪ, ಹೃದಿತಲ, ಸಂರವನ.
- iii. ಮಿನಿಸ್ ಆಸ್ಟರ್ ಗೈನೀಮ ನೊಂದಾಗಿ ಕಾಲದೆ, ಮುದ್ರಣ ಹಾಗೆ ಕ್ಷಿರ್ದೇಶ ಅನುಭವಿಸಿ.

13. ಸಂಪ್ರದಾಯಿಕ ಕ್ಷಿರ್ದೇಶ/Bridge camera ಕ್ಷಿರ್ದೇಶ ಮುದ್ರಣ ಲಕ್ಷಣ.

14. SLR ಕ್ಷಿರ್ದೇಶ ಮುದ್ರಣ ಲಕ್ಷಣ.

15. DSLR ಕ್ಷಿರ್ದೇಶ ಮುದ್ರಣ ಲಕ್ಷಣ ಅನುಭವಿಸಿ.

ಉಗ್ರಾಹಣೆ/ಅಂತರಾಹಣೆ ಮುದ್ರಣ :-

ದೇಹ, ಮಾರ್ಗಗತ ದೇಹ, ಶಿಲ್ಪ.ಶಿಲ್ಪ.ಶಿಲ್ಪ. (LMS), ಸಾಕಾರಿತ್ಯ, ಉದ್ದೀರಿತನ್ ಕಿರಿಮ, ನಿಬಂಧನೆ ಸಹ ಅಂತರಾಹಣೆ ಅನುಭವಿಸಿ. ಉಗ್ರಾಹಣೆ ಮುದ್ರಣ ಅನುಭವಿಸಿ.

අභේදීමේ ක්‍රමය

:-

අධ්‍යයන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යයන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවැරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරද්ධීත කියවීම්

:-

1. කොතලාවල, සේන (2003), ජායාරූප කලාව සහ ආලේක මායාව, රජයේ මුදුණ නිතිගත සංස්ථාව, පාදුක්ක.
2. බෝගමුව, වන්දිසිර (2007), රූපවාහිනී විද්‍යාව සහ කලාව, විශේෂුරිය ගුන්ප කේෂුය, මුල්ලේරියාව.
3. භැගොඩ්, ලාල් (1998), ජායාරූප ගිල්පය හා කලාව, සේයා ගිල්ප නිකේතනය, කොළඹ 04.
4. කොතලාවල, සේන, (2000), ජායාරූප ගිල්පය, රජයේ මුදුණ නිතිගත සංස්ථාව, පාදුක්ක.
5. මහින්ද්‍යාල, එම්.පී. (2009), සිනමා රූප, සරස්වි ප්‍රකාශකයේ, නුගේගොඩ.
6. Bolas, T. (2018). *The Lens: A Practical Guide to the Choice, Use, and Testing of Photographic Objectives*. Franklin Classics.
7. Hawkins, B. (2018). *How to Shoot Like a Pro*. NM.
8. Keimig, L. (2015). *Night Photography and Light Painting: Finding Your Way in the Dark*. Boca Raton, FL: CRC Press.

පාඨමාලා කේතය

:- IMAT 18224

වර්ගය

:- හර

මාතාකාව

:- ප්‍රතිඵිම්බ කළාවේ පරිණාමය

ඉගෙනුම් පෙනු

:-

මෙම පාඨමාලාව අවසානයේ දී විද්‍යාර්ථීයා

- ප්‍රතිඵිම්බ කළාව බිජිවීමට බලපෑ තාක්ෂණික සොයා ගැනීම් හඳුනා ගනියි.
- ජායාරූප දිල්පය, විතුපටය හා රුපවාහිනී මාධ්‍ය ඉතිහාසය විස්තර කරයි.
- ජායාරූප, විතුපට හා රුපවාහිනී මාධ්‍ය බිජිමට පුරෝගාමී විතුපටය හා රුපවාහිනීයේ ඉතිහාසය කෙටියෙන් පැහැදිලි කරයි.

පාඨමාලා අන්තර්ගතය

:-

01. ජායාරූප දිල්පයේ ප්‍රහවය හා එතිහාසික විකාශය : කුමරා ඔබස්කියුරා - පින්හේල් කුමරාව - පෙට්ටි කුමරාව
02. ජායාරූප දිල්පයේ පුරෝගාමීයේ
03. විතුපට මාධ්‍යයේ ප්‍රහවය හා විකාශය
සෙවනැලි නාටක - මැලික් ලන්තැරුම - දාෂ්ටීයේ අඛණ්ඩතාව
- වලනය මවන ක්‍රිඩා හා ත්‍රිඩා - කිනටස්කේර්ප් - සිනෙමටෝග්‍රාෆ්
04. විතුපට මාධ්‍යයේ පුරෝගාමීයේ සහ විද්‍යාද්‍යෙය්
එඩ්ව්‍යඩ් මයුණිං, එටිනේ ජුල්ස් මරේ, තොමස් අල්ටා එඩ්සන්,
ලුම්යෙය සහේදරවරු, ජෝර්ජ් මෙලිස්, එඩ්වින් එස් පෝටර්
05. සිනමාව ස්වාධීන කළාවක් ලෙස ගොඩ නැංවීමට යේ. ඔබ
ක්‍රිගිත්, ලෙවි තුළෙෂාව්, ප්‍රභීවිකින්, සර්පි අයිසන්ස්ටිඩින් වැනි
අයගේ දායකත්වය, මොන්ටාජ් රිතිය.

06. ශ්‍රී ලංකාවේ ජායාරූප දිල්පය
07. ජායාරූප දිල්පය මුද්‍රිත මාධ්‍ය හා කර්මාන්ත සඳහා යොදාගත් ආකාරය.
08. ශ්‍රී ලාංකේය සිනමාවේ ආරම්භය හා මූල්කාලීන අවධිය
09. දේශීය සිනමා ප්‍රේක්ෂකත්වයේ වර්ධනය.
10. රුපවාහිනී මාධ්‍යයේ ආරම්භය හා විකාශය.

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාරුගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම්, නිබන්ධන සහ පැවරුම් යනාදි විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනියි.

අභයීමේ ක්‍රමය :-

අධ්‍යාපන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යාපන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරද්ධීත කියවීම් :-

01. වර්ණසුරිය, නිසිත, (1990), වලන විතුයේ කතාව, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, පාදක්ක.
02. ගුණසේකර, උදිත ගයාජාන් (2012), ශ්‍රී ලාංකේය ජායාරූප ව්‍යුහය, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
03. මහින්දපාල, එම්.ඩී. (2011) සිනමාව මාධ්‍ය හා කලාව, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
04. වේරගම, ගාමිණී, (2014) දේශීය සිනමා ව්‍යුහය - ප්‍රථමකාණ්ඩය (1898-1869), සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.

05. රණසිංහ, ජෝර්ජ් ලෙස්ලි (2001) සිනමා විශාල කතාව, එස්. ගොඩිගේ සහ සහෙළදරයේ, කොළඹ.ගුණතිලක, එම්. එච් (1968) කෝලම් නාටක සාහිත්‍යය, රත්න පොත් ප්‍රකාශකයේ, කොළඹ 10.
06. දැල බණ්ඩාර, ති.ර.ග (2000), සිංහල කෝලම් සම්පූද්‍යය, සම්භාවය ප්‍රකාශන, කැලණිය.
07. ක්‍රිංචාර්ව්ලි, ආරියරත්න (2006), කෝලම් නාටක විමුදුම, ආර්.ඩ්. ගැලික්, බොරලැස්ගලුව.

දෙවන වසර

IMAT 28214 IMAT 28224

පාඨමාලා කේතය	:- IMAT 28214
වර්ගය	:- හර
මාතාකාව	:- ව්‍යාවහාරික ජායාරූප ශිල්පය
	සහ වීඩියෝ ශිල්පය
ඉගෙනුම් පථ	:-

මෙම පාඨමාලාව අවසානයේ දී විද්‍යාර්ථීයා

- භාවිතයේ පවතින විවිධ ජායාරූප ව්‍යවහාර විස්තර කරයි.
- ජායාරූප ශිල්පයට අදාළ මූලධර්ම, උපකරණ හා උපාංග ව්‍යවහාරයට ගැනෙන ආකාරය හඳුනා ගනියි.
- වෘත්තීය ජායාරූප ශිල්පීන්ගේ හා නිදහස් ජායාරූප ශිල්පීන්ගේ භූමිකාව හඳුනා ගනියි.
- වෘත්තීය ජායාරූප ශිල්පීන්ගේ කාර්යක්ෂමබව හා එලදායී බව පැහැදිලි කරයි.
- ජායාරූපකරණය/වීඩියෝකරණ ශිල්පී ක්‍රම යොදා ගනියි.
- නිශ්චල හා වලන ප්‍රතිඵිම්ම ගැනීමට DSLR කැමරාව හසුරුවයි.
- ජායාරූප ගැනීමේ හා සංස්කරණයේ කුසලතා වර්ධනය කර ගනියි.
- වීඩියෝ රුගත කිරීම හා සංස්කරණ කුසලතා ප්‍රදරුගනය කරයි.

පාඨමාලා අන්තර්ගතය

:-

1. ජායාරුප හිල්පය මානව අන්තර්ක්‍රියා යාන්ත්‍රණයක් ලෙස.
2. විවිධ ජායාරුප ව්‍යවහාර
 - ආලේඛ්‍ය, මංගල ජායාරුප, විලාසිතා ජායාරුප, පළමා, තිශ්වල, ද්‍රව්‍ය, භූමි දැරශන, සංවාරක, සොබාදහම හා වනපිටි, දිය යට ජායාරුප
 - මැකුණ් හා මධිකුණ් ජායාරුප, මෙඩිකල්, එක්ස් - රේ, අධ්‍යෝත්‍රක්ත කිරණ, අපරාධ ජායාරුප, ගුවන් ජායාරුප, ගෘහ නිර්මාණ, පුරා විද්‍යා ජායාරුප.
 - ජායාරුපමය පුවත්පත් කළාව, පුවත්ති, විශේෂාංග, වෙළඳ පුවාරණය සඳහා ජායාරුප.
3. දෙනික පිවිතයේ විවිධ උත්සව හා අනුස්මරණීය අවස්ථා.
4. විත්‍රාගාර හා ඉන් බාහිර ජායාරුපකරණය.
5. වසත්තිය ජායාරුපකරණය හා තිද්‍යාස් ජායාරුපකරණ හිල්පින්.
6. ජායාරුපකරණයේ වෙත්තියමය බව, නීතිමය හා ආචාර විද්‍යාත්මක පසුබිම.
7. ජායාරුපකරණය/විඩියෝකරණය සඳහා මූලික ආලේක ක්‍රම පිළිබඳ අභ්‍යාස.
8. ජායාරුප සංස්කරණ මඟ්‍යකාංග පිළිබඳ අවබෝධය.
9. ජායාරුප සංස්කරණය පිළිබඳ ගිල්ප ක්‍රම.
10. විඩියෝ කැමරා හා උපකරණ පරිභරණය.
11. විඩියෝ රුපගත කිරීමට අදාළ විවිධ ව්‍යවහාර
12. විඩියෝ සංස්කරණයේ මූලික ගිල්ප ක්‍රම.

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාර්ගගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම්, නිබන්ධන සහ පැවරුම් යනාදි විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනියි.

අභ්‍යන්තරය කුමය

:-

අධ්‍යාපන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යාපන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවැරැමි සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරද්ධීත කියවීම්

:-

1. කොතළාවල, සේන (2003), ජායාරූප කලාව සහ ආලේක මායාව, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, පාදුක්ක.
2. ගුණස්ස්කර, උදිත ගයාජාත්, (2000), ජායාරූපමය පුවත්පත් කලාව, විශේෂීරිය ගුන්ථ කේෂුය, මුල්ලේල්රියාව.
3. ගුණස්ස්කර, උදිත ගයාජාත් (2012), අලෙවිකරණ සන්නිවේදනය, සඳකඩපහන ප්‍රකාශන, වැලිවේරිය.
4. ගුණස්ස්කර, උදිත ගයාජාත්, (2016), ව්‍යවහාරික ජායාරූපකරණය, සේරී ප්‍රකාශන, කොළඹ.
5. තේඛුවර, ඉනුනාලි, (2005), මංගල උත්සව ජායාරූපකරණය, කර්තා ප්‍රකාශන, කොළඹ 08.
6. මහින්දපාල, එම්. ඩී. (1997), රුපරාමුව තුළ ලෝකය, ආසියානු සිනමා කේෂුය, බොරලැස්ගමව.
7. හෙටිටාරව්ලි, ස්ටෙන්ලි (2000) වර්ණ රුපවාහිනී සඳහා ආලේකකරණය, විශේෂීරිය ගුන්ථ කේෂුය, මුල්ලේල්රියාව.

පාඨමාලා කේතය

:- IMAT 28224

වර්ගය

:- හර

මාත්‍යකාව

:- ශ්‍රී ලංකාවේ සිනමාව සහ
රුපවාහිනිය

ඉගෙනුම් පල

:-

මෙම පාඨමාලාව අවසානයේදී විද්‍යාර්ථීයා

- ප්‍රෙශ්ද හා ගෙලිය අනුව විතුපට වර්ග කරයි.
- විතුපට හා රුපවාහිනී කරමාන්තයේ ප්‍රහැවය හා විකාශය විස්තර කරයි.
- විතුපට බෙදා හැරීම හා පුද්රේණය පැහැදිලි කරයි.
- කලාත්මක සිනමාව තහවුරුවේමට බලපෑ සාධක හඳුනා ගනියි.
- දේශීය විතුපට ප්‍රවණතා විග්‍රහ කරයි.
- ප්‍රවීණ විතුපට අධ්‍යක්ෂවරුන් හා මවුන්ගේ නිරමාණ විවේචනාත්මක ව අගය කරයි.

පාඨමාලා අන්තර්ගතය

:-

1. ශ්‍රී ලාංකේය විතුපට කරමාන්තයේ මූල් අවධිය.
2. ඉන්දියානු විතුපට කරමාන්තයේ බලපෑම.
3. වෘත්තාන්ත විතුපටයේ ප්‍රධාන ධහරා
4. රජයේ විතුපට අංශයේ දායකත්වය වාර්තා විතුපට සම්පූදාය.
5. ප්‍රවීණ විතුපට අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වය හා මවුන්ගේ නිරමාණ විමසා බැලීම.
6. විතුපට බෙදා හැරීම සහ පුද්රේණය 1972 ට පෙර හා පසු.
7. ශ්‍රී ලංකාවේ සිනමා සංස්කෘතිය.
8. ශ්‍රී ලංකාවේ රුපවාහිනී විකාශයේ ඉතිහාසය.
9. විතුපට හා රුපවාහිනී ප්‍රේක්ෂකත්වය.
10. විතුපට කරමාන්තයේ හා කලාත්මක සිනමාවේ සන්ධිස්ථාන.
11. ව්‍යුත් රුපවාහිනී වැඩසටහන් සහ ඒවා සමාජයට කරන බලපෑම.

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාරුගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම්, නිබන්ධන සහ පැවරුම් යනාදි විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනු ලැබේ.

අභ්‍යන්තර ක්‍රමය :-

අධ්‍යාපන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යාපන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරද්ධීකිත කියවීම් :-

1. වේරගම, ගාමිණී (2014), දේශීය සිනමා ව්‍යාපෘති - ප්‍රථමකාණ්ඩය, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
2. වේරගම, ගාමිණී (2019), දේශීය සිනමා ව්‍යාපෘති - ද්විතීයකාණ්ඩය, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
3. නිහාල්සිංහ, සි.නි. : (සේනෙවිරත්න එම්.සි.එච්. - පරි.), (2007), ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගය බිඳවැටීම, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
4. තයන්ත් ක්‍රමාර, නුවන් (2014), ශ්‍රී ලාංකේය සිනමා ව්‍යාපෘති, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.
5. රුපවාහිනී මහගෙදර -ITN සාංච්‍රීක සාරසංග්‍රහය (1999 - 2004), (2004), ස්වාධීන රුපවාහිනී සේවය, බත්තරමුල්ල.
6. රෝහාන්, විජිත් (සංස්.), (2004), ලංකා රුපවාහිනී 25 වසර, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
7. විතානගේ, වන්දුසේම (1999), විතුපට විභියෝපට සහ පවුල, සර්වෝදය විශ්වලේල්ඩා ප්‍රකාශන, රත්මලාන.

තෙවන වසර

IMAT 38214 IMAT 38224

පාස්තුලා කේතය	:- IMAT 38214
වර්ගය	:- හර
මාතාකාව	:- ප්‍රතිඵ්‍යුම් කලා ඇගයීම

ඉගෙනුම් පළ	:-
මෙම පාස්තුලාව අවසානයේ දී විද්‍යාර්ථීයා	
• නිර්මාණාත්මක ජායාරූපකරණය හා කලාත්මක ජායාරූප විවාරය පිළිබඳ දැනුමක් ලබයි.	
• දේශීය හා ජාත්‍යන්තර ජායාරූප කලා සංවිධාන සහ ඒවායේ වැඩි කටයුතු විස්තර කරයි.	
• කලාත්මක ජායාරූප ඇගයීමේ නිර්ණායක පැහැදිලි කරයි.	
• සෞන්දර්යාත්මක නිර්ණායක අනුව වෘත්තාන්ත විතුපට හා වෙළිනාටා ඇගයීමට ලක් කරයි.	
• කලාත්මක විතුපට හා වෙළිනාටා විග්‍රහ කරයි.	
• සිනමාත්මක නිර්මාණ අයයීම් විවාර ලියයි.	

පාස්තුලා අන්තර්ගතය	:-
1. තුනත යුරෝපයෙහි සමාජ, දේශපාලනික සහ දාරුගතික සන්දර්ජය.	
2. තුනත යුරෝපීය නාට්‍යකලාවෙහි ප්‍රහවය සහ විකාශය.	
3. ඇමරිකාවෙහි සමාජ දේශපාලන පසුබීම.	
4. ඇමරිකානු නාට්‍යකලාවෙහි ප්‍රහවය සහ විකාශය.	

5. විවිධ නාට්‍යප්‍රහේද : යුරෝපීය සහ ඇමරිකානු ප්‍රවේශ පිළිබඳ සංස්ක්තීතාය.
6. අරුමැසිවාදය (Romanticism'), යථාර්ථවාදය (Realism'), සංක්තවාදය (Symbolism'), ප්‍රකාශනවාදය (Expressionism'), විර ආඩ්ජාන රංගය (Epic), ඇඛිසර්ඩ් (Absurd')
7. සමකාලීන යුරෝපීය සහ ඇමරිකානු ප්‍රමුඛ නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිරමාණ.
8. හෙන්රික් ඉඩිසන් - සෙල්ලම් ගෙදර, අවතාර (Doll's House, Ghost), ඇන්ටන් වෙකොට් - වෙරි වත්ත (The Cherry Orchard), ඇල්බෙයා කැමු - තෙළාස් පර්පස් (Cross Purpose), සැමුවෙල් බෙකට් - ගොඩ් එනකං (Waiting for Godot), ඉයුරුන් ඕ නීල් - එල්ම් තුරු යට සෙනෙහස (Desire under the Elm), තෝර්න්ටන් වසිල්චර් - හිරු දහස (Our Town), ආතර මිලර් - අ විවි ග්රොම් ද බිරිජ් (A view from the bridge)

ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රමවේදය :-

දේශන, මාරුගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම්, නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝගනයට ගනියි.

අභ්‍යන්තර ක්‍රමය :-

අධ්‍යයන වර්ෂය අවසානයේ ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100% හේ අධ්‍යයන වර්ෂය අවසානයේ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිරද්‍යුගිත කියවීම්

:-

1. ගුණසේකර, උදිත ගයාජාන්, (2003), තිස්සල කළාවක වමන්කාරය, එම්.චී. ගුණසේන සහ සමාගම, කොළඹ.
2. ගුණසේකර, උදිත ගයාජාන්, (2012), 50 වන පහත් කණුව පාමුල හෙන්රි රාජකරුණා, ශ්‍රී ලංකා ජායාරූප සංගම සම්මේලනය, කොළඹ.
3. ගුණසේකර, උදිත ගයාජාන් (2007), ජායාරූප කලා පුරාණය, කඩුල්ල ප්‍රකාශන, කඩවත.
4. එදිරිසිංහ, රේ.එම්.ඒ., (2000), විතුපට විවාරයට පෙරවදනක්, මල්පියලි ප්‍රකාශකයේ, දංකොට්ටුව.
5. ගුණසේකර, උදිත ගයාජාන් (2019) සිතෙන රු විමුසුම්. අහස මේඩියා වර්ක්ස්. මහරගම.
6. දිසානායක, විමල්, (2004), නව විවාර සංකල්ප, විසිදුනු ප්‍රකාශකයේ, බොරලැස්ගමුව.
7. පල්ලියගුරු, ව්‍යුසිරි, (1993), යථාර්ථය සහ නිරමාණය, කර්තා ප්‍රකාශන, කඩවත.
8. මහිදුකුල, සුනිල් (2013) ලෝකයේ ග්‍රේෂ්‍ය සිනමා නිරමාණ, ගාස්ට් පබලිෂින් (ප්‍රධිවෙව්) ලිමිටඩ්, කොළඹ.
9. සුනිල් සෙනෙවි, හිතිදුම (2014) මහා සිනමාව කියවීම, ගාස්ට් පබලිෂින් (ප්‍රධිවෙව්) ලිමිටඩ්, කොළඹ.

පාඨමාලා කේතය	:- IMAT 38224
වර්ගය	:- හර
මාත්‍යකාව	:- නිබන්ධන/ඡායාරූප පුද්රුණය /විඩියෝ නිෂ්පාදනය

ඉගෙනුම් පල	:-
------------	----

මෙම පාඨමාලාව අවසානයේ දී ශිෂ්‍යයා අධ්‍යාපන අංශයේ ආචාර්යවරයෙකුගේ/ පරීක්ෂකවරයෙකුගේ උපදේශකත්වය යටතේ ගාස්ත්‍රිය නිබන්ධයක් හෝ නිරමාණක්මක කානියක් ඉදිරිපත් කරයි.

නිබන්ධය :

තෝරාගත් පර්යේෂණ මාත්‍යකාවක් යටතේ ඉදිරිපත් කරන ව්‍යවහාර නොමැති ස්වාධීන නිබන්ධය.

ඡායාරූප පුද්රුණය :

අවම වශයෙන් ඡායාරූප 20ක් ඇතුළත් වන පරිදි ජාතික මට්ටමේ ප්‍රමිතියෙන් යුත්ත ඒක පුද්ගල හෝ සමුහ ඡායාරූප පුද්රුණයක් පැවැත්වීම. පුද්රුණයට අමතර ව අපේක්ෂකයා නිරමාණක්මක ඡායාරූප 20ක් ඇතුළත් ඡායාරූප ඇල්බමයක් ඉදිරිපත් කළ යුතු ය.

විඩියෝ නිෂ්පාදනය :

උපරිම ධාවන කාලය විනාඩි 30 නොඉක්මවන ස්වතනත්තු කෙටි විතුපටයක් / වාර්තා විතුපටයක් හෝ විඩියෝ නිරමාණයක් ඉදිරිපත් කිරීම.

ඉහත සඳහන් වරණ 3 අතුරෙන් එකක් තෝරාගත හැකි ය.

පාඨමාලා අන්තර්ගතය	:-
-------------------	----

පාඨමාලා ඒකකය භාර කළීකාවාර්යවරයාගේ අනුමැතිය යටතේ තෝරාගත් මාත්‍යකාවක් අනුව නිබන්ධයක් රවනා කොට ඉදිරිපත් කිරීම. නැතිනම්, තෝරාගත් තෝමාවක් අනුව ඡායාරූප පුද්රුණයක් පැවැත්වීම හා ඡායාරූප ඇල්බමයක් ඉදිරිපත් කිරීම හෝ විඩියෝ නිරමාණයක් ඉදිරිපත් කිරීම.

න්‍යායාත්මක කොටස :

නිර්මාණත්මක වින්තනය, සංකල්ප වර්ධනය, පර්යේෂණ උන්තුව, පර්යේෂණ කටයුතු සහ ක්ෂේත්‍ර සමික්ෂණ සැලසුම් කිරීම, ව්‍යාපාති යෝජනා සැකසීම, වියදම් ගණනය කිරීම හා වැය ඇස්තමේන්තු සැකසීම, සම්පත් දායකයන් හා කලා දිල්පින් මෙහෙයවීම, නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම හා ලේඛන සැකසීම, නිෂ්පාදන කටයුතු සම්බන්ධිකරණය, පශ්චාද නිෂ්පාදන අදියරේ කටයුතු පිළියෙල කිරීම. නීතිමය හා ආචාර්යරීය බලපෑම.

අගයීමේ ක්‍රමය

:-

අධ්‍යයන වර්ෂය අවසානයේ ලිඛිත පරික්ෂණය සඳහා ලකුණු 100% හෝ අධ්‍යයන වර්ෂය අවසානයේ දී ලිඛිත පරික්ෂණය සඳහා ලකුණු 80% ක් සහ පැවැරුම් සඳහා ලකුණු 20% ක් හිමි වේ.

නිර්දේශිත කියවීම්

:-

1. ගුණසේකර, උපාල (2000), පර්යේෂණ ගැටුපු හා ආචාර්යරීම, කරතා ප්‍රකාශන, කළගෙච්ඡෙන්න.
2. ගුණසේකර, උදිත ගොජාන්, (2007), ජායාරූප කලා සම්ජ්‍යා, ඇස්. ගොඩගේ සහ සහෞදුරයෝ, කොළඹ.
3. ධම්මපාල හිමි, ගතාරේ (1998), පර්යේෂණ කුමවිද්‍යාව, කරතා ප්‍රකාශන, තුගේගොඩ.
4. මාදන බණ්ඩාර, හේරත්, ස්වාධීන නිබන්ධයක් සැකසීම සඳහා මාර්ගෝපදේශ, (2017,) කරතා ප්‍රකාශන.
5. සිල්වා, සුගතපාල ද (1998), සොඳරු ආදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෞදුරයෝ.